

1. මූල්‍ය ප්‍රකාශන

1.1 අභිතකර මතය.

සී/ස මගනැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුද්ගලික සමාගමේ (“සමාගම”) 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මාගේ වාර්තාවේ අභිතකර මතය සඳහා පදනම කොටසේ සාකච්ඡා කර ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් සමාගමේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන (SMEs) සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා අභිතකර මතයක් ප්‍රකාශ කරමි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්.

මෙම මූල්‍ය ප්‍රකාශන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඈවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිත ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා විගණනයේ දී කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේ දී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේ ද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුව ද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ විගණන නිරීක්ෂණ**

**1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය.**

| විගණන නිරීක්ෂණ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            | කළමනාකරණ අදහස් දැක්වීම    | නිර්දේශය                                                                          |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------|-----------------------------------------------------------------------------------|
| <p>සමාගම විසින් 2006 වසරේ සිට ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිතා කරන ලද අවශ්‍යතාවය අනුව සැකසූ ගිණුම්කරණ පද්ධතිය මගින් ලෙජර ගිණුමක් නිර්මාණය කිරීමේ දී කිසිදු පාලනයක් සිදු කර නොතිබූ අතර, ඕනෑම ගිණුම් නිලධාරියෙකුට කිසිදු අවසරයක් ලබා නොගෙන ලෙජර ගිණුමක් නිර්මාණය කළ හැකි බව නිරීක්ෂණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොදු ලෙජරයේ ගිණුම් 5,273 ක් නිර්මාණය කර තිබූ අතර මෙයින් බොහෝ ගිණුම් මුල් ගිණුම්වල උප ගිණුම් ලෙස ආරම්භ කර තිබුණි. තවද, ගනුදෙනුවක් ගිණුම් පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු ගිණුම් කාල සීමාව අවසන් වී තිබුණ ද වෙනස් කිරීමේ හැකියාව පවතින අතර ගිණුම් පද්ධතියට ජර්නල සටහන් ඇතුළත් කිරීමේ සීමාවන් සමාගමේ කළමනාකාරිත්වය විසින් හඳුන්වා දී නොතිබුණි.</p> | <p>අදහස් දක්වා නොමැත.</p> | <p>විධිමත් ලෙජර සටහන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කළ යුතුය.</p> |

**1.5.2 සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් (SMES) සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවීම**

| අදාළ ප්‍රමිතියට අනුකූල නොවීම සඳහා යොමුව                                                                                                                                                                                                                                                                                                                                | කළමනාකරණ අදහස් දැක්වීම                 | නිර්දේශය                                                                                |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------|-----------------------------------------------------------------------------------------|
| <p>(අ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත ඡේද අංක 2- ගිණුම්කරණ මූලධර්ම සහ සංකල්පවල සඳහන් ප්‍රතිපාදනයන්ට, පටහැනිව, 2020 දෙසැම්බර් මාසයේදී පෙර වර්ෂය සඳහා ගෙවන ලද රු. මිලියන 4.5 ක විගණන ගාස්තු, වැරදි ලෙස ආරම්භක බැංකු ශේෂයට ගලපා තිබූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ආරම්භක බැංකු අයිතා ශේෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.</p> | <p>මෙය මූල්‍ය ප්‍රකාශයන්ට ගලපා ඇත.</p> | <p>මුදලින් සිදු කරන ගෙවීම් එම ගෙවීම් සිදු කරන දිනයේ දී මුදල් පොතේ සටහන් කළ යුතු වේ.</p> |

- (ආ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ගිණුම්කරණ ප්‍රමිතවල ඡේද අංක 10.23 අනුව, පූර්ව කාලපරිච්ඡේද දෝෂ අනාවරණය කිරීම සඳහා දෝෂයේ ස්වභාවය සහ එවැනි දෝෂ සඳහා හේතු වැනි අවශ්‍ය හෙළිදරව් කිරීම් මූල්‍ය ප්‍රකාශනයන්හි සිදු කළ යුතුය. එහෙත්, පසුගිය කාලපරිච්ඡේදයන්හි සිදු වූ දෝෂයක් හේතුවෙන් හටගත් රු. මිලියන 118.9 ක් සඳහා අතීතානුයෝගී ගැලපීම් සිදු කර නොතිබුණි. මෙම හෙළිදරව් කිරීම සිදු කර නොමැති අතර අවශ්‍ය පැහැදිලි කිරීමේ සටහන් මූල්‍ය ප්‍රකාශන සටහන් හි ගැලපීමට කටයුතු කරනු ලැබේ. ප්‍රමිතියේ අවශ්‍යතාවය ප්‍රකාර ව පෙර වර්ෂයන් හි සිදු වූ වැරදි සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් සිදු කළ යුතුය.
- (ඇ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත ඡේද අංක 18 කීර්තිනාමය හැර අස්පාශ්‍ය වත්කම් ප්‍රමිතිය අනුව සමාගම විසින් රු. මිලියන 34.93 ක් වූ පරිගණක පද්ධතිය අස්පාශ්‍ය වත්කමක් ලෙස හඳුනාගැනීම වෙනුවට දේපළ, පිරිසත හා උපකරණ ලෙස හඳුනාගෙන තිබුණි. තවද, 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන හා වත්කම් ලේඛනය අතර රු. මිලියන 28.02 ක වෙනසක් නිරීක්ෂණය විය. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 38 හි සඳහන් හඳුනා ගැනීමේ නිර්ණායක අනුව අවශ්‍ය ගැලපීම් සිදු කරනු ලැබේ. ප්‍රමිතියේ විධිවිධාන ප්‍රකාරව අස්පාශ්‍ය වත්කම් වෙත ම අයිතමයක් ලෙස හඳුනාගත යුතුය.
- (ඈ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල ඡේද අංක 17.20 අනුව, දේපළ, පිරිසත හා උපකරණ ප්‍රමිතිය අනුව යම්කිසි වත්කමක් ක්ෂය වීම ආරම්භ වන්නේ එම වත්කම එහි භාවිතය සඳහා සුදානම් වූ විට පමණක් වේ. එකී විධිවිධානයට පටහැනිව, සමාගම විසින් 2017 වර්ෂය දක්වා අපේක්ෂිත වත්කම් ගොඩනැගීම සඳහා භාවිතා කරන ලද ද්‍රව්‍ය ක්ෂය කර තිබුණි. එහෙත් සමාගම විසින් 2017 වර්ෂයෙන් පසු එකී පෙර වර්ෂයන් නිවැරදි කිරීම සඳහා අදාළ වන ගැලපීම් සිදු කර නොතිබුණි. 2008 සිට 2010 දක්වා කාලපරිච්ඡේදයන්හිදී මිලදී ගන්නා ලද මුළු එකතුව රු. මිලියන 16.08 ක ද්‍රව්‍ය පිරිවැය 2020 වර්ෂයේදී ද සියයට පහළොවක ක්ෂය ප්‍රතිශතයක් මත ක්ෂය කර තිබූ බව විගණන පරීක්ෂාවන්හිදී අනාවරණය විය. එබැවින් ක්ෂය අධි ගණනය වී තිබූ අතර අදාළ වත්කම ජංගම නොවන වත්කම් යටතේ නිවැරදි ව දක්වා නොතිබුණි. අදාළ නිවැරදි කිරීම් ප්‍රමිතියේ විධිවිධාන ප්‍රකාරව ක්ෂය සිදු කළ යුතුය.

(ඉ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල ඡේද අංක 17.23 අනුව, දේපළ, පිරිසත හා උපකරණ ප්‍රමිතිය අනුව, අස්ථිත්වයක් යම්කිසි වත්කමක අනාගත ආර්ථික ජරතිලාභ පරිභෝජනය කිරීමට අපේක්ෂා කරන රටාවේ, පසුගිය වාර්ෂික වාර්තාකරණ දිනයේ සිට සැලකිය යුතු වෙනසක් සිදුවී ඇති බවට ඇඟවීමක් තිබේ නම්, එම අස්ථිත්වය එහි වර්තමාන ක්ෂයවීම් ක්‍රමය සමාලෝචනය කළ යුතු අතර වර්තමාන අපේක්ෂාවන් වෙනස් වන්නේ නම්, නව රටාවකට පිළිබිඹු වන පරිදි ක්ෂයවීම් ක්‍රමය වෙනස් කළ යුතු වේ. එහෙත් සමාගම විසින් සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද එහෙත් තවමත් භාවිතයේ පවතින රු. මිලියන 772.34 ක් පිරිවැය වූ වත්කම් දේපළ, පිරිසත හා උපකරණ යටතේ හඳුනාගෙන තිබුණි.

වත්කම් තක්සේරුවක් මේ අස්ථිත්වය විසින් වන විට සිදු කරමින් පවතින අතර වාර්තාව ලබා දීමට වාර්ෂික ව සහ අදාළ ගැලපීම් පසුව සිදු කිරීමට හැකි වේ. සමාලෝචනය කළ යුතුය.

(ඊ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතයෙහි 23.17 ඡේදයට අනුව “ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලය විශ්වාසදායක ලෙස ඇස්තමේන්තු කළ හැකි විට, යම් කිසි අස්ථිත්වක් වාර්තාකරණ කාලපරිච්ඡේදය අවසානයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවලට සම්බන්ධ කොන්ත්‍රාත් ආදායම සහ කොන්ත්‍රාත්තුව පිරිවැය කොන්ත්‍රාත් ක්‍රියාකාරකම් නිම කිරීමේ අදියරට අනුව පිළිවෙලින් ආදායම සහ වියදම් ලෙස හඳුනාගත යුතුය.

අතුරු ගෙවීම් බිල්පත් වල ප්‍රමිතියේ විධිවිධාන සම්පූර්ණත්වය සහ ප්‍රකාර ව ආදායම නිරවද්‍යතාවය ව්‍යාපෘති හඳුනා ගත යුතුය. අංශය විසින් තහවුරු කර ඒ අනුව ගැලපීම් සිදු කරන ලදී.

ප්‍රතිඵලය පිළිබඳ විශ්වාසනීය ඇස්තමේන්තුවක් වීම සඳහා නිම කිරීමේ අදියර, අනාගත පිරිවැය සහ බිල්පත් එකතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසනීය ඇස්තමේන්තුවක් අවශ්‍ය වේ. කෙසේ වුවද සමාගම විසින් එහි මුළු ආදායමෙන් සියයට 99 ක් වූ රු. මිලියන 6,887 ක කොන්ත්‍රාත් ආදායම කොන්ත්‍රාත් නිම කිරීමේ අදියර මත හඳුනා ගැනීම වෙනුවට සහතික කරන ලද බිල්පත් මත හඳුනාගෙන තිබූ බව නිරීක්ෂණය විය. තවද, 2014 වර්ෂයේ සිට 2019 දක්වා නිම කරන ලද වැඩවලට අදාළව මුළු එකතුව රු. මිලියන 2,924.74 ක අතුරු ගෙවීම් බිල්පත් සමාලෝචිත වර්ෂයේ ආදායම ලෙස හඳුනාගෙන තිබූ අතර 2020 වර්ෂය තුළ නිම කරන ලද කාර්යයන්ට අදාළ රු. මිලියන 1,156.7 ක අතුරු ගෙවීම් බිල්පත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සහතික නොකිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා ආදායම ලෙස හඳුනාගෙන නොතිබූ බව නිරීක්ෂණය විය. මීට අමතරව සමාලෝචිත වර්ෂයේ දී නිම කරන ලද සහ සහතික කරන ලද බිල්පත් රු. මිලියන 51.1 ක් සමාලෝචිත වර්ෂයේ ආදායම ලෙස හඳුනාගෙන නොතිබූ බව අනාවරණය විය. මේ නිසා ආදායම් හඳුනා ගැනීමේ දී සමාගම විසින් ප්‍රමිතියේ ප්‍රතිපාදන අනුගමනය කර නොතිබූ බව නිරීක්ෂණය විය.

- (උ) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතයෙහි 29.7 ඡේදය අනුව, ආදායම් බදු ප්‍රමිතියට අනුව සියලු බදු අයකළ හැකි හා බදු අඩු කළ හැකි තාවකාලික වෙනස්කම් මත විලම්භිත බදු වගකීම් හෝ වත්කම් හඳුනාගත යුතුය. එහෙත් සමාගම විසින් විලම්භිත බදු වගකීමක් හෝ වත්කමක් හඳුනාගෙන නොතිබුණි. තවද සමාගම විසින් මේ සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව් කිරීමක් ද සිදු කර නොතිබුණි.
- (ඌ) පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සමාගමට එරෙහිව පවරන ලද නඩුකරයක් මඟින් ඉල්ලීම් කරන ලද රු. මිලියන 173 ක අසම්භව්‍ය වගකීම් සම්බන්ධයෙන් අවශ්‍ය හෙළිදරව් කිරීම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවල ප්‍රතිපාදන සහ අසම්භව්‍යයන් ප්‍රමිතියෙහි 21.15 ඡේදයේ ප්‍රතිපාදන ප්‍රකාරව සිදු කර නොතිබුණි.

වත්කම් සහ වගකීම් වලට විලම්භිත බදු ගැලපීම් සියලු ගැලපීම් සිදු කිරීමෙන් සම්බන්ධයෙන් සමාගම පසු විලම්භිත බදු වත්කම් / වගකීම් ගණනය කර ඉතා ඉක්මනින් ගැලපීම් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අවශ්‍ය හෙළිදරව් කිරීම් 37 අනුව, මූල්‍ය ප්‍රකාශයන් ප්‍රමිතිය ප්‍රකාරව සිදු හි අවශ්‍ය හෙළිදරව් කිරීම් කළ යුතුය. සිදු කරනු ලැබේ.

**1.5.3 ගිණුම්කරණ අඩුපාඩු**

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                   | කළමනාකරණ අදහස් දැක්වීම                                                                | නිර්දේශ                                                                                                             |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------|
| (අ) නඩු තීන්දුවක් අනුව ගෙවිය යුතු වූ රු.මිලියන 6.90 ක ප්‍රතිපාදනයක් ගෙවිය යුතු වැටුප් ගිණුමේ සහ උපවිත වේනන ගිණුමේ දෙවරක් සටහන් වී තිබුණි. එයට සමගාමී ව වැටුප් වියදම් ගිණුමේ ද මෙම අගය දෙවරක් හර කර තිබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වගකීම හා ආදායම රු. මිලියන 6.90 කින් වැඩියෙන් දක්වා තිබූ අතර අලාභය ද වැඩියෙන් දක්වා තිබුණි.                                                        | වෙනස් කිරීමේ ජර්නල් සටහන් 23- 00741, 23- 00740, නිවැරදි කිරීමේ ජර්නල් සටහන්, 23-00751 | නිවැරදි අගය මූල්‍ය ප්‍රකාශයන්හි පෙන්නුම් කළ යුතුය.                                                                  |
| (ආ) 2020 දෙසැම්බර් 31 දිනට කෙරීගෙන යන වැඩ රු. මිලියන 1,284 ක් සමාගම විසින් හඳුනාගෙන තිබූ අතර එයින් රු.මිලියන 463 ක් ජර්නල සටහනක් මඟින් විකුණුම් පිරිවැය ගිණුමට සහ කෙරීගෙන යන වැඩ ගිණුමට කපා හැර තිබුණි. එම නිසා එකී කපා හැරීම් සම්බන්ධයෙන් සාධාරණ ඉදිරිපත් කිරීමක් සිදු කර නොමැති බව නිරීක්ෂණය විය. තවදුරටත් මූල්‍ය ප්‍රකාශනයන්හි ජර්මාණවත් හෙළිදරව් කිරීම් ඉදිරිපත් කර නොතිබුණි. | පද්ධතියට නිවැරදි ගැලපීම් සිදු කර අවසන් කිරීම සඳහා තවදුරටත් සැසඳීම් සිදු කරනු ලැබේ.    | මූල්‍ය ප්‍රකාශයන්හි ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කළ යුතු අතර කපා හරින ලද ශේෂයන් සඳහා විධිමත් අනුමැතීන් ලබා ගත යුතුය. |

එම කපා හැරීම්වලට හරංගල-නාවලපිටිය මාර්ගය මතුපිට ඉදිකිරීම සඳහා වූ වියදම රු. මිලියන 80 ක්, කළුපිටිය - ලබුගම මාර්ගය රු. මිලියන 61 ක්, මෙමුණිපාල සිරිසේන මාවතේ තාර ඇතිරීමේ වියදම රු. මිලියන 65 ක්, නාරාහේන්පිට - නාවල - නුගේගොඩ මාර්ගය ජර්නිසංස්කරණය කිරීම රු. මිලියන 35 ක්, කැකිරිහේන්පිටිය සිට ගනේගොඩ මාර්ගයේ තාර ඇතිරීම රු. මිලියන 20 ක්, හරංගල - කල්පිටිය මාර්ග

මායිම පුළුල් කිරීම සඳහා වූ රු. මිලියන 19 ක්, උණගොල්ල - දිවුලෑව මාර්ගය සහ තුම්මෝදර - පුවක්පිටිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා රු.මිලියන 18 බැගින් වූ වියදමක්, උමංආව මහා විහාර ආශ්‍රමයේ බාහිර මාර්ගය සඳහා වැය කරන ලද රු.මිලියන 16 ක් සහ මාවතගම නගරය, කුරුණෑගල නුවර පාර, මාවතගම - බරන්දන මාර්ගය සඳහා වැය කරන ලද රු.මිලියන 15 ක් ඇතුළත් වී තිබුණි.

තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙම කපා හැරීම් සිදු කර ඇති බව නිරීක්ෂණය වූ අතර, එම එක් එක් කපා හැරීම් සඳහා සාධාරණ බව තහවුරු කිරීමේ සාක්ෂි සහ නිර්ණායක, එම ශේෂයන් අයකර ගැනීමට ගෙන ඇති පියවර හඳුනා ගනිමින් සවිස්තරාත්මක අධ්‍යයන වාර්තා සහ එවැනි අලාභ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

- (ඇ) පිළිවෙළින් රු.මිලියන 271.8 ක්, රු.මිලියන 507.5 ක්, රු.මිලියන 35.1 ක් සහ රු.මිලියන 37.9 ක් ඇතුළත් වූ මේ සඳහා සැසඳීම් සිදු කර මූල්‍ය ප්‍රකාශයන්හි ලැබිය යුතු රඳවා ගැනීමේ ගිණුම, ලැබිය යුතු සහතික නිවැරදි අගයන් පෙන්වුම් කළ යුතුය. කළ වැඩ බිල්පත් ගිණුම්, වෙළඳ ණය ගැතියන් සහ මාර්ග සංවර්ධන අධිකාරියට වැඩ බිල්පත් ඉදිරිපත් කිරීමේ යන ලැබිය යුතු ගිණුම් හතරෙහි එකතුව අගයන් 852.34 ක අසාමාන්‍ය බැර ශේෂයක් පැවතුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2020 දෙසැම්බර් 31 දිනට එම ප්‍රමාණයෙන් මූල්‍ය ප්‍රකාශනයන්හි මුළු වත්කම් සහ වගකීම් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) මාර්ග සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු ශේෂ අදාළ ජර්නල් සටහන් නිවැරදි අගයන් මූල්‍ය රු.මිලියන 428 ක් සහ අනෙකුත් වෙළඳ ගෙවිය යුතු අතුළත් කර ඇත. සටහන් නිවැරදි අගයන් මූල්‍ය ප්‍රකාශයන්හි පෙන්වුම් ශේෂ රු.මිලියන 1.18 ක අසාමාන්‍ය හර ශේෂ දක්වා කළ යුතුය. තිබුණි.

**1.5.4 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා.**

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       | කළමනාකරණ අදහස් දැක්වීම                                  | නිර්දේශ                         |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------|---------------------------------|
| 2020 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලැබිය යුතු සහ ගෙවිය යුතු ශේෂ පිළිවෙළින් රු.මිලියන 4,644.81 ක් සහ රු.මිලියන 2,709.12 ක් විය. එහෙත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුම් අනුව එම ශේෂයන් පිළිවෙළින් රු.මිලියන 4,017.76 ක් සහ රු.මිලියන 2,009.76 ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව පිළිවෙළින් රු.මිලියන 627.05 ක සහ රු.මිලියන 699.36 ක වෙනස්කම් නිරීක්ෂණය වූ අතර මේ සම්බන්ධයෙන් වන සැසඳීම් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. | මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සැසඳීම් සිදු කරගෙන යනු ලැබේ. | ලෙජර ගිණුම් සමඟ සැසඳිය යුතු වේ. |

**1.5.5 අවිනිශ්චිත ගිණුම්**

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                            | කළමනාකරණ අදහස් දැක්වීම                                                                                              | නිර්දේශ                                                            |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------|
| වසර දෙකකට වඩා පැරණි රු. මිලියන 69 ක අවිනිශ්චිත ණයහිමි ශේෂයක් සහ වසර 1 සිට 3 දක්වා කාලයක් වූ රු. මිලියන 23 ක අවිනිශ්චිත ණයගැති ශේෂයක් වෙළඳ ණයගැති ගිණුමට ඇතුළත් කර තිබූ අතර 2020 දෙසැම්බර් 31 දිනට මෙම අසාමාන්‍ය ශේෂයන් හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොමැති බව තවදුරටත් නිරීක්ෂණය විය. | අවිනිශ්චිත ණය හිමි ශේෂ සම්බන්ධයෙන් සැසඳීමක් අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරන අතර මෙම සැසඳීම තවම අවසන් කර නොමැත. | අවිනිශ්චිත ශේෂයන් නිරවුල් කිරීම සඳහා ඉක්මන් ත්‍රියාමාර්ග ගත යුතුය. |

**1.5.6 සංවිධානයේ අඛණ්ඩ පැවැත්ම**

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                        | කළමනාකරණ අදහස් දැක්වීම | නිර්දේශ                                                          |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------|------------------------------------------------------------------|
| 2023 මාර්තු 20 දිනැති අංක: CP/23/0394/608/033 කැබිනට් තීරණයට අනුව, සී/ස මහනැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ (පුද්) සමාගම, සී/ස මහනැගුම ඉමල්ෂන් නිෂ්පාදන (පුද්) සමාගම සහ සී/ස මහනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා (පුද්) සමාගම යන සමාගම් තුන ඇවර කිරීමට පියවර ගන්නා ලෙස කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබුණි. එම නිසා සමාගම් අඛණ්ඩ පැවැත්ම විගණනයට සැක සහිත වේ. | අදහස් දක්වා නොමැත      | අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ගැටලුව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතුය. |

**1.6 නීති රීති රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.**

| නීති රෙගුලාසි යොමුව                                                            | වලට                                                                                                                                     | අනුකූල නොවීම               | කළමනාකරණ අදහස් දැක්වීම             | නිර්දේශ                          |
|--------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------|------------------------------------|----------------------------------|
| (අ) 2015 මැයි 25 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක: පීඊඩී01/2015 3.1. වගන්තිය  | වකුලේඛයට සමාලෝචිත වර්ෂය තුළ සමාගම විසින් ඉන්ධන දීමනාව ලෙස සමාගමේ නිලධාරීන් 34 දෙනෙකුට හිමි සීමාව ඉක්මවා රු. මිලියන 2.05 ක් ගෙවා තිබුණි. | පටහැනිව, අදහස් දක්වා නොමැත | රාජ්‍ය වකුලේඛ පිළිපැදීමට කළ යුතුය. | ව්‍යාපාර උපදෙස් කටයුතු කළ යුතුය. |
| (ආ) 2003 ජූනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක: පීඊඩී / 12 (i) 8.8 වගන්තිය | අධිකාරිය පැවරීම ලේඛනයක් සමාගම තුළ නොතිබුණි                                                                                              | පිළිබඳ අදහස් දක්වා නොමැත   | රාජ්‍ය වකුලේඛ පිළිපැදීමට කළ යුතුය. | ව්‍යාපාර උපදෙස් කටයුතු කළ යුතුය. |



|                |                                                                                                      |                                    |                        |
|----------------|------------------------------------------------------------------------------------------------------|------------------------------------|------------------------|
| (ii) 2 වගන්තිය | එක් එක් තනතුර සඳහා අනුමත අදහස් දක්වා නොමැත බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ පටිපාටියක් සමාගම තුළ නොතිබුණි. | රාජ්‍ය වකුලේඛ පිළිපැදීමට කළ යුතුය. | ව්‍යාපාර උපදෙස් කටයුතු |
|----------------|------------------------------------------------------------------------------------------------------|------------------------------------|------------------------|

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵල**

සමාලෝචිත වර්ෂයේ සමාගමේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 226,562,194 ක බදු පසු අලාභයක් වූ අතර පසුගිය වර්ෂයේ ඊට ප්‍රතිරූපී වන බදු පසු ලාභය රු. 30,769,880 ක් විය. එම නිසා රු. 257,332,074 ක මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීමක් නිරීක්ෂණය විය. පෙර වසර හා සසඳන විට විකුණුම් පිරිවැය, මූල්‍ය පිරිවැය, අලෙවිකරණ වියදම් සහ පරිපාලන වියදම් පිළිවෙලින් රු. 3,726,696,744 කින් රු. 39,617,775, රු. 29,670,927 සහ රු. 23,184,221 වැඩිවීම මෙම පිරිහීමට හේතු වී තිබුණි.

**2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයන්වල ප්‍රවණතා විශ්ලේෂණය.**

| අයිතමය                 | 2020<br>(රු.) | 2019<br>(රු.) | වෙනස<br>(රු.) | වෙනස්වීමේ<br>ප්‍රතිශතය<br>(සියයට) |
|------------------------|---------------|---------------|---------------|-----------------------------------|
| ආදායම                  | 6,948,658,803 | 3,363,782,643 | 3,584,876,160 | 107                               |
| විකුණුම් පිරිවැය       | 6,835,733,745 | 3,109,037,001 | 3,726,696,744 | 120                               |
| වෙනත් ආදායම්           | 121,462,761   | 113,754,659   | 7,708,102     | 7                                 |
| ආයතන හා පරිපාලන වියදම් | 332,113,051   | 308,928,830   | 23,184,221    | 8                                 |
| අලෙවිකරණ වියදම්        | 53,486,273    | 23,815,346    | 29,670,927    | 125                               |
| මූල්‍ය වියදම්          | 49,813,406    | 10,195,631    | 39,617,775    | 389                               |

ප්‍රධාන වශයෙන් සහතික කළ ව්‍යාපෘති මත ආදායම සියයට 107 කින් වැඩි වී තිබුණි. එසේම, බැංකු අයිරා මත පොලී වියදම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු වීම හේතුවෙන් මූල්‍ය පිරිවැය සියයට 389 කින් වැඩි වී තිබුණි.

**2.2 අනුපාත විශ්ලේෂණය.**

|                     | 2020   | 2019 |
|---------------------|--------|------|
| ජංගම වත්කම් අනුපාතය | 1.41   | 1.64 |
| ක්ෂණික අනුපාතය      | 1.39   | 1.61 |
| දළ ලාභ අනුපාතය      | 1.63   | 7.57 |
| ශුද්ධ ලාභ අනුපාතය   | (3.26) | 0.91 |

සමාගමේ ජංගම වත්කම් අනුපාතය සහ ක්ෂණික වත්කම් අනුපාතය, සමාලෝචිත වර්ෂය සඳහා සහ ඉකුත් වර්ෂය සඳහා පිළිගත හැකි පරාසයක් තුළ පවත්වාගෙන ගොස් ඇති බව නිරීක්ෂණය විය.

දළ ලාභ අනුපාතය සියයට 6 ක ප්‍රතිශතයකින් පහළ ගොස් තිබූ අතර, ශුද්ධ ලාභ අනුපාතය සියයට 3.26 ක සෘණ අනුපාතයක් නිරූපණය වී ඇත. මූල්‍ය පිරිවැය සහ අලෙවිකරණ පිරිවැය පිළිවෙලින් සියයට 388කින් සහ සියයට 124කින් ඉහළ යාම ඊට හේතු වී ඇති බව නිරීක්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා.

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        | කළමනාකරණ අදහස් දැක්වීම    | නිර්දේශ                                                                                                          |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------|------------------------------------------------------------------------------------------------------------------|
| <p>(අ) 2008 අගෝස්තු 01 දිනැති මාර්ග සංවර්ධන අධිකාරියේ අංක 2008/1109 දරන අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුව උප කොන්ත්‍රාත්කරුවන්ට ව්‍යාපෘති ලබා නොදීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණි. කෙසේ වෙතත්, සමාගමට ලැබුණු ව්‍යාපෘති 761 න් ව්‍යාපෘති 48 කට සමාන සියයට 6.3 ක් පමණක් සෘජුව සිදු කර තිබූ අතර සමාලෝචිත වර්ෂය සඳහා සමාගම විසින් උප කොන්ත්‍රාත්කරුවන් වෙත කොන්ත්‍රාත් 646 ක් ලබා දී ඇත. කෙසේ වෙතත්, සමාගම මෙම උප කොන්ත්‍රාත්කරුවන් සමාගමේ සැපයුම්කරුවන් ලෙස සලකා ඇත. කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රකාශනයේ සටහන්වල 1.3.1 අනුව උප කොන්ත්‍රාත්කරුවන්ගෙන් ආදායම් හඳුනා ගැනීමේ ක්‍රමය පැහැදිලිව දක්වා ඇත.</p>                                             | <p>අදහස් දක්වා නොමැත</p>  | <p>අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුකූලව උප කොන්ත්‍රාත් ලබා දීමකින් තොරව සමාගම ආදායම ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය.</p>    |
| <p>(ආ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල අංක 5.4.8 ඡේදයට අනුව, කොන්ත්‍රාත්කරු විසින් කොන්ත්‍රාත්තුවක් කඩ කිරීමකදී ප්‍රසම්පාදන අස්ථිත්වය ආරක්ෂා කිරීම සඳහා ඇස්තමේන්තුගත කොන්ත්‍රාත්තුව වටිනාකමින් සියයට පහකට නොඅඩු කාර්ය සාධන සුරැකුම්පත් ලබා ගැනීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, 2020 දෙසැම්බර් 31 දිනට සමාගම විසින් පිරිනමන ලද කොන්ත්‍රාත්තුව වටිනාකම රු. මිලියන 23,764 ක් වන අතර, කොන්ත්‍රාත්තුවට සමගාමීව රු. මිලියන 1,118 ක කාර්යසාධන සුරැකුම්පත් ලබා දියයුතුය. කෙසේ වෙතත්, සමාගම කොන්ත්‍රාත්කරුවන්ගෙන් කාර්යසාධන සුරැකුම්පත් ලබාගෙන නොතිබූ අතර සමාගමේ ක්‍රියා පටිපාටිය වූයේ කාර්ය සාධන බැඳුම්කරය ලෙස බිල්පතේ වටිනාකමෙන් සියයට 5ක් අඩු කිරීමයි.</p> | <p>අදහස් දක්වා නොමැත.</p> | <p>ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකූලව කාර්යසාධන ඇපකර හා වැඩ පූර්ව අත්තිකාරම් ඇපකර ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය.</p> |
| <p>(ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ අංක 5.4.4 ඡේදය, කොන්ත්‍රාත්කරුවෙකු සඳහා වැඩ පූර්ව අත්තිකාරම් ගෙවීම කොන්ත්‍රාත් මුදලින් උපරිම සියයට 20 විය යුතු අතර කොන්ත්‍රාත් ගිවිසුම සැපයුම්කරුගේ අංක 3(ඩී) ඡේදයට අනුව සමාගමට කොන්දේසි විරහිත ඉල්ලුමක් බැංකු ඇපකරය සැපයිය යුතුය. කෙසේ වෙතත්, වැඩ පූර්ව අත්තිකාරම් රු. මිලියන 161.2ක් ගෙවා තිබුණත් වැඩ පූර්ව අත්තිකාරම් ඇපකර ලෙස තබා තිබුණේ රු. මිලියන 8.5කට පමණි.</p>                                                                                                                                                                                                                                | <p>අදහස් දක්වා නොමැත.</p> | <p>ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුකූලව ක්‍රියා කළ යුතුය.</p>                                                        |

3.2 කොන්ත්‍රාත් පරිපාලන අඩුපාඩු.

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                                                                                                          | කළමනාකරණ අදහස් දැක්වීම | නිර්දේශය                                                                |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------|-------------------------------------------------------------------------|
| (අ) 2020 දෙසැම්බර් 31 දිනට වසර 05ක් පුරා අත්තිකාරම් රු. මිලියන 708.1 නිරවුල් නොවී පවතී. එදිනට උප කොන්ත්‍රාත්කරුවන්ට සහ අනෙකුත් වෙළඳ ගෙවිය යුතු ශේෂය රු. මිලියන 2,443.64 කි. කෙසේ වෙතත්, මින් ඉතිරි රු. මිලියන 513.56 ක් වසර 04 ක් පුරා නොවිසඳී පැවතුනි. තවද, වසර 04 ක් පුරා රු. මිලියන 231.23 ක් පියවීමකින් තොරව ගෙවිය යුතු රඳවා තබා ගැනීමේ ගිණුමේ පවතී. | අදහස් දක්වා නොමැත.     | තව දුරටත් ප්‍රමාදයකින් තොරව අත්තිකාරම් පියවිය යුතුය.                    |
| (ආ) 2020 දෙසැම්බර් 31 දිනට වෙළඳ ණයගැතියන්ගේ ශේෂය රු. මිලියන 319.80 ක් විය. එම ශේෂයෙන් රු.මිලියන 147.66 ක් වසර 04 ක සිට අයකරගෙන නොතිබුණි. ඊට අමතරව එදිනට වසර 05 ක්ව පැවති කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන ලද අත්තිකාරම් මුදල රු.මිලියන 1,210.05 ක් වන අතර ඉන් රු. මිලියන 69.93ක් පියවීමකින් තොරව ඉතිරිව තිබුණි.                                                   | අදහස් දක්වා නොමැත      | ලැබිය යුතු ශේෂය නියමිත වේලාවට පියවීමට කඩිනම් පියවර ගත යුතුය.            |
| (ඇ) 2020 දෙසැම්බර් 31 දිනට, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නොවන වැඩ සම්බන්ධයෙන් ලැබිය යුතු රඳවා ගැනීම රු.මිලියන 2,185 ක් වූ අතර, එයින් රු.මිලියන 1021.12 ක් වසර 03 ක සිට නිරවුල් නොවී පැවතුණි.                                                                                                                                       | අදහස් දක්වා නොමැත      | ලැබිය යුතු ශේෂය නියමිත වේලාවට අයකර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.        |
| (ඈ) 2020 දෙසැම්බර් 31 දිනට සහතික කළ වැඩ බිල්පත් මත ලැබිය යුතු මුදල රු. මිලියන 2,622.17 ක් වූ අතර එයින් රු.මිලියන 866.69 ක් වසර 03 ක් පුරා නිරවුල් නොවී පැවතුණි.                                                                                                                                                                                          | අදහස් දක්වා නොමැත      | ලැබිය යුතු ශේෂය නියමිත වේලාවට අයකර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.        |
| (ඉ) 2022 නොවැම්බර් 30 දිනට ව්‍යාපෘති අංශයෙන් ලැබුණු තොරතුරුවලට අනුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලැබුණු කොන්ත්‍රාත් 761 න් රු. මිලියන 18,247 ක් වටිනා කොන්ත්‍රාත්තු 268 ක් අත්හිටුවා තිබූ අතර එයින් වටිනාකම රු.මිලියන 10,553 ක් වූ කොන්ත්‍රාත්තු 156 ක සියයට 50 ට අඩු ප්‍රගතියක් ලබා තිබුණි.                                                                | අදහස් දක්වා නොමැත      | ප්‍රමාදයකින් තොරව ඉදිකිරීම් ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට කටයුතු කළ යුතුයි. |